

අඵ බො භගවා භික්ඛු ආමනොසී: චක්ඛුභුතා චත භික්ඛවෙ, සාවකා විහරන්ති, ඤාණභුතා චත භික්ඛවෙ, සාවකා විහරන්ති, යනු හි නාම සාවකො ඵචරූපං ඤාසානි වා දකඛනි වා සකඛිං වා කර්සසති. පුබ්බව මෙ සො භික්ඛවෙ, සනො දිට්ඨො අහොසී. අපි වාහං න ව්‍යාකාසීං. අභමෙවෙනං<sup>1</sup> බ්‍යාකරෙය්‍යං, පරෙ මෙ<sup>2</sup> න සද්දභෙය්‍යං. යෙ මෙ නසද්දභෙය්‍යං, තෙසං තං අසා දීඝරත්තං අභිතාය දුක්ඛාය. ඵසො භික්ඛවෙ, සනො ඉමසමිං යෙව රාජගභෙ ගොසානකො අහොසී සො නසා කමමසා විපාකෙන බහුති වසානි බහුති වසාසතාති බහුති වසාසභසානි බහුති වසාසභසානි තිරයෙ පච්චිඤා<sup>3</sup> නසොව කමමසා විපාකාවසෙසෙන<sup>4</sup> ඵචරූපං අත්තභාවපට්ටොභං පටිසංවෙදයතිති.

(සබ්බසං සුත්තානං ඵසෙව හි පෙය්‍යාලො.)

**7. 1. 2.**

**මංසපෙසිසුත්තං.**

363. ඉධාහං ආචුසො, ගිජ්ඣකුට්ඨා පබ්බතා ඔරොහනො ආදදසං මංස-පෙසිං වෙහාසං ගච්ඡන්තං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිඤා අනුපතිඤා විතචෙජන්ති, විරාජෙන්ති. සො සුදං අට්ටසාරං කරොති -පෙ- [අඵ බො භගවා -පෙ-] ඵසො භික්ඛවෙ, සනො ඉමසමිං යෙව රාජගභෙ ගොසානකො අහොසී -පෙ- [ඵචරූපං අත්තභාවපට්ටොභං] පටිසංවෙදයතිති.

**7. 1. 3.**

**මංසපිණ්ඩසුත්තං.**

364. ඉධාහං ආචුසො, ගිජ්ඣකුට්ඨා පබ්බතා ඔරොහනො ආදදසං මංස-පිණ්ඩං වෙහාසං ගච්ඡන්තං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුල ලාපි අනුපතිඤා අනුපතිඤා විතචෙජන්ති, විරාජෙන්ති. සො සුදං අට්ටසාරං කරොති -පෙ- [අඵ බො භගවා -පෙ-] ඵසො භික්ඛවෙ, සනො ඉමසමිං යෙව රාජගභෙ සාකුණ්ඨකො අහොසී -පෙ- [ඵචරූපං අත්තභාවපට්ටොභං] පටිසංවෙදයතිති.

**7. 1. 4.**

**ගිච්ඡවිසුත්තං.**

365. ඉධාහං ආචුසො, ගිජ්ඣකුට්ඨා පබ්බතා ඔරොහනො ආදදසං නිච්ඡවීං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිඤා අනුපතිඤා විතචෙජන්ති, විරාජෙන්ති. සො සුදං අට්ටසාරං කරොති -පෙ- [අඵ බො භගවා -පෙ-] ඵසො භික්ඛවෙ, සනො ඉමසමිං යෙව රාජගභෙ ඔරබ්භිකො අහොසී -පෙ- [ඵචරූපං අත්තභාවපට්ටොභං] පටිසං-වෙදයතිති.

1 අභඤ්ඤානං - මජ්ඣං, ස්‍යා,PTS. 2. පරෙ ව මෙ - මජ්ඣං. PTS. පරෙපි මෙ - ස්‍යා  
3. පච්චිඤා - සී 1, 2, 4. විපාකවසෙන - සීඉ 1, 2.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ හිඤ්ඤන් ඇමතු සේක. මහණෙනි, යම් හෙයකින් සච්චෙක් ද මෙබන්දක් දන්වේ හෝ දක්වේ හෝ සාක්‍ෂ්‍ය කරන්නේ හෝ වේ ද, එහෙයින් උපන් (දිව) ඇස් ඇති සච්චෝ මෙහි වෙසෙති. මහණෙනි, උපන් (දිව) නැණ ඇති සච්චෝ මෙහි වෙසෙති. මහණෙනි, මේ සත්‍යවනෙමේ මා විසින් පෙර ම දක්නා ලද්දේ විය. එහෙත් මම නො පාවසුවෙමි. මම ම මෙය පාවසුවෙමි නම් අන්තූ (නොදැනීමෙන්) මා වදන නො අදහන්නාහු (විය හැකි) ය. යම් කෙනෙක් මා වදන නො අදහන්නාහු නම් එය ඔවුන්ට දිගුකලක් අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. මහණෙනි මේ සත්‍යවනෙමේ මේ රජගහනුවර ම ගොසාතකයෙක් (ගෙරින් නසා ඇටෙන් මස් මුදු විකොට වැටෙන්නෙක්) විය. හෙ නෙමේ ඒ කමීයෙහි විපාකයෙන් බොහෝ වස් ගණන් බොහෝ වස් සියගණන් බොහෝ වස් දහස් ගණන් බොහෝ වස් සියදහස් ගණන් තීරයෙහි පැස ඒ කමීයාගේ ම ඉතිරි විපාකයෙන් (අට්ඨසංකලික පෙතව) මෙබඳු අත්බැව් පිළිලැබීමක් විදී සි වදාලසේක.

(මෙය ම මතු දැක්වෙන සියලු සූත්‍රයන්ගේ පෙය්‍යාලය වේ.)

7. 1. 2.

මංසපෙසි සූත්‍රය

363. ඇවැත්ති, මෙහි මම ගිජුකුළු පච්චෙන් බස්නෙමි අහසෙහි යන මස්වැදූල්ලක් (වූ ප්‍රෙතයකු) දිටිමි. ගිජුලිහිණියෝත් කවුඬෝත් උකුස්සෝත් ඒ මේ මස්වැදූල්ල ලුහුබදිමින් කඩා කන්, ඉරා කන්. ඒ මස්වැදූල්ල ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මේ සත්‍යවනෙමේ මේ රජගහනුවර ම ගෙරින් මරන්නෙක් විය ... ඒ කමීයාගේ විපාකාවශෙෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විදී සි වදාලසේක.

7. 1. 3.

මංසපිණ්ඩ සූත්‍රය

364. ඇවැත්ති, මෙහි මම ගිජුකුළු පච්චෙන් බස්නෙමි අහසෙහි ගමන් කරණ මස්පිඩක් (වූ ප්‍රෙතයකු) දිටිමි. ගිජුලිහිණියෝත් කවුඬෝත් උකුස්සෝත් ඒ මෙය ලුහුබදිමින් කඩා කන්, ඉරා කන්. ඒ මස් පිඩ ද බැගෑහඬ නගයි... මහණෙනි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ... මේ සත්‍යවනෙමේ මේ රජගහනුවර ම ලිහිණි වැද්දෙක් විය ... ඒ කමීයාගේ විපාකාවශෙෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විදී සි වදාලසේක.

7. 1. 4.

ගිව්ච්චි සූත්‍රය

365. ඇවැත්ති, මෙහි මම ගිජුකුළු පච්චෙන් බස්නෙමි අහසෙහි ගමන් කරණ (ඇඟ) සිවිය නැති පුරුෂ(ප්‍රෙත)යකු දිටිමි. ගිජුලිහිණියෝත් කවුඬෝත් උකුස්සෝත් ඒ මොහු ලුහුබදිමින් කඩා කන්, ඉරා කන්. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ... මහණෙනි, මේ සත්‍යවනෙමේ මේ රජගහනුවර ම බැටෙළුවැද්දෙක් විය ... ඒ කමීයාගේ විපාකාවශෙෂයෙන් කෙබඳු අත්බැව් පිළිලැබීමක් විදී සි වදාලසේක.